

2016 අංක 12 දුරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ
පහත යටතේ පොදු අධිකාරීන් වෙත ඉදිරිපත් කරන ලද
තොරතුරු මූල්‍යීම් හා ප්‍රතිචාර පිළිබඳ සකස්කරනු ලැබූ
අධ්‍යාපන වාර්තාව

Friedrich Naumann
STIFTUNG FÜR DIE FREIHEIT

හෙබිරිවි නිශ්චලාන් ස්ට්‍රීප්‍රිංග් (FNF) ආයතනය

C P A

CENTRE FOR POLICY ALTERNATIVES
විශාල ප්‍රභාව සේ ජ්‍යෙ
මාත්‍රික නො පෙනෙන නිශ්චය

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

Friedrich Naumann
STIFTUNG FÜR DIE FREIHEIT

මෙම ප්‍රකාශය විළිදක්වනු ලබන්නේ ගෙඩිරිච් නියුමාන් ස්ටීල්ට්‍රංග් (FNF) ආයතනය සමඟ හවුල්කාරිත්වයෙහි. පදනමෙහි වැඩකටයුතු කේත්දුගත වන්නේ නිදහස සහ වගකිටයුතු බව පිළිබඳ වූ හරයාත්මක ඇගයීම් මත ය. තම ව්‍යාපෘති ඔස්සේ ගෙඩිරිච් නියුමාන් ස්ටීල්ට්‍රංග් (FNF) ආයතනය විසින් සියලු ජනතාවන්ට නිදහසේ මානව ගරුත්වයෙන් යුතුව හා සාමයෙන් පිටත් විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම සඳහා තම දායකත්වය ලබාදෙයි.



CENTRE FOR POLICY ALTERNATIVES
විකල්ප ප්‍රතිපත්ත කේත්දුය
මාරුක් කොළඹක්‍රාසා නිවෙය

විකල්ප ප්‍රතිපත්ති කේත්දුය යනු ස්වාධීන දේශපාලන පක්ෂවාදීත්වයෙන් තොර සංවිධානයක් වන අතර විය මූලික වශයෙන් රාජ්‍යකරණය සහ ගැටුම් තීරුකරණය හා සඛැදු ගැටුම කෙරෙන් සිය අවධානය ගොමු කරයි. 1996 දී විකල්ප ප්‍රතිපත්ති කේත්දුය පිහිට වනු ලැබුයේ මහජන ප්‍රතිපත්තින් පිළිබඳව වූ කතිකාවත සඳහා සිවිල් සමාජයේ සංශෝධනය දායකත්වය අත්‍යවශ්‍ය වන බවට හා විය ගක්තිමත් කළ යුතුව පවතින බවට වන දැඩි විශ්වාසය පෙරදුරි කොට ගෙන ය. මහජන ප්‍රතිපත්තින් විවේචනයට හාජන කරන, විකල්පයන් හඳුනා ගන්නා හා එවා ව්‍යාප්ත කරන පර්යේෂණ හා බලපෑම් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් විකල්ප ප්‍රතිපත්ති කේත්දුය කැපවී සිටී.

ලිපිනය : 6/5, ලෙයාර්ඩිස් පාර, කොළඹ 05.

දුරකථන : 011 2370803 / 4

ඡැක්ස් : 011 2370801 / 2

වෙබ් අඩවිය : www.cpalanka.org

ඊමේල් : info@cpalanka.org

සන්දර්භය

1. හැඳින්වීම
2. අධ්‍යයනයේ අරමුණු
3. අධ්‍යයන විධිකුමය
4. අධ්‍යයනයේ සීමාවන්
5. තොරතුරු ඉල්ලීම් පිළිබඳ දත්ත

5.1 යොමු කරන ලද තොරතුරු ඉල්ලීම්වලට කුමන හෝ ප්‍රතිචාරයක් ලැබුණු හෝ නොලැබුණු ගණන

5.2 යොමු කරන ලද තොරතුරු ඉල්ලීම්වලට තොරතුරු ලැබුණු ගණන හෝ නොලැබුණු ගණන

5.3 ප්‍රතික්ෂේප විමක් නොවූ තොරතුරු ඉල්ලීම් ගණන හා ප්‍රතික්ෂේපීත තොරතුරු ඉල්ලීම් ගණන

5.4 යොමුකරන ලද තොරතුරු ඉල්ලීම්වලට අදාළව එම තොරතුරු ඔවුන් සතුව නොමති බව හෝ එය වෙනත් ආයතනයක් සතු බව දක්වමින් එම තොරතුරු ඇති අදාළ ආයතනවලට යොමුකිරීම

5.5 තොරතුරු ඉල්ලීම්පත සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර දින 14ක් තුළ දන්වා එවන බව දැනුවද මේ වනතෙක් ඉන් අනතුරුව කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු ගණන

5.6 මූලික අනියාවනා යොමුකළ පසු තොරතුරු ලැබුණු ගණන හා නොලැබුණු ගණන

6. අධ්‍යයනයේ සෞයාගැනීම

6.1 පොදු අධිකාරීන්හි තොරතුරු දැනගැනීම පිළිබඳ පනත පිළිබඳ ආකල්පය

6.2 තොරතුරු ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ තත්ත්වය

6.3 තොරතුරු ඉල්ලීම් පිළිබඳව ක්‍රියා කිරීමේදී පනත මගින් දක්වන කාල පරාසයන් පිළිබඳව පොදු අධිකාරීන් සැලකිල්ලක් දක්වන්නේද?

6.4 තොරතුරු ඉල්ලීම්වලට ප්‍රතිචාර යොමු කිරීමේදී පොදු අධිකාරීන් විසින් ලිපි සම්බන්ධ කිරීමේදී සිදුකරනු ලබන ඇතැම් දෝශ

6.5 එම සමාන තොරතුරු ඉල්ලීම්වලදී රට අයන් එක සමාන පොදු අධිකාරීන් එම තොරතුරු සම්බන්ධව පොදු නිශ්චිත මතයක් නොදැරීමේ අවස්ථා

6.6 පොදු අධිකාරීන් සතුව අදාළ තොරතුර නොමැති නම් ඔවුන් ඒ සම්බන්ධව නිවැරදි ආයතනය වෙත යොමු කිරීම සිදු කරන්නේද?

6.7 සාධාරණ හේතු මත හෝ වෙනත් හේතු මත තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේද?

6.8 ප්‍රතිචාර දැක්වීමට කළේගත වීම හා තොරතුරු දැනගැනීමේ අයිතිචාසිකම පිළිබඳ පනත දක්වා ඇති නිසි කාර්යපටිපාටිය පොදු අධිකාරීන් විසින් අනුගමනය කරන්නේද?

6.9 තොරතුරු දැනගැනීමේ අයිතිචාසිකම පිළිබඳ පනතින් තවදුරටත් ආවරණය කළයුතු ක්ෂේත්‍ර

7. හඳුනාගත් අඩුපාඩු, දෝශ මගහරවා ගැනීමින් ශ්‍රී ලංකාකේය පුරවසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිචාසිකම සුරක්ෂිත හා විධිමත් කිරීම සඳහා වන නිරදේශ

1. හැඳින්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් 2016 අගෝස්තු මස 04 වන දින සහතික කොට 2016 අගෝස්තු මස 05 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ දෙවන කොටසේ අතිරේකයක් වගයෙන් පළ කරන ලද 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත එවකට සම්මත කළ පනත් අතුරින් සාධනීය අංගලක්ෂණ රාජියකින් සමන්විත දනාත්මක ප්‍රජාතන්ත්‍රිය පියවරක් ලෙස සැළකිය හැකිය. මන්ද, තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතියක් ලෙස හඳුනාගැනීම, එම අයිතිය බලාත්මක කිරීම මගින් පොදු අධිකාරීවල විනිවිද්‍යාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීමට පියවර ගැනීම, එමගින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට යහපාලනය සඳහා වැඩි වගයෙන් සහභාගි වියහැකි සහ රටේ පොදු ජන ජීවිතයේදී සැළිය ලෙස සහභාගි විය හැකි සමාජක් ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීම යන කාරණා හේතුවෙනි. තොරතුරු වෙත පුවේගැමීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස 1978 ආණ්ඩුවුම ව්‍යවස්ථා 19 වන සංගේධනය හරහා සියලුම පුරවැසියන් හට හිමිකර දී තිබේ. රාජ්‍යක උත්තරීතරම හා මූලිකම නීතිය මගින් මෙම අයිතිවාසිකම සහතික කරලීමෙන් එහි ක්‍රියාවලිය තුළ පවත්නා ප්‍රජාතන්ත්‍රිය හරජද්ධතින් සුරක්ෂිත කරලීමක් ලෙස අර්ථ දැක්වීම යෝගා වන්නේය. එසේම පොදු අධිකාරීන්හි තීරණ ගැනීමේ හා ක්‍රියාකරන්වය සම්බන්ධවපුරවැසියා තුළ යම්කිසි ස්ථාවර විශ්වසනියන්වයක් ගොඩ නැගීම උදෙසා ආණ්ඩුවුම ව්‍යවස්ථාමය ආරක්ෂණය ලබා දීමේ වැදගත්කම මෙහිදී ආවරණය කර තිබේ. ආණ්ඩුවුම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති මෙම තොරතුරු සඳහා පුවේගැමීමේ හරයාත්මක නීතිය, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතින් රට අදාළ හරයාත්මක නීතිය තවදුරටත් විස්තරන්මකවත් කාර්යපරිපාලික නීතිය පැහැදිලිවත් සඳහන් කර තිබේ. ආණ්ඩුවුම ව්‍යවස්ථාවේ ආරක්ෂණය ලබන මෙම අයිතිය 2016 අංක 12 දරන පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ක්‍රියාත්මක වීම සිදු වේ. ඒ අනුව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 3වන වගන්තියෙන් හිමිකර දෙන්නා වූ තොරතුරුවලට පුවේගැමීමේ පුරවැසියන්ගේ අයිතිවාසිකම පොදු අධිකාරීන් විෂයයෙහි පමණක් සීමා කර තිබේ. නො එසේනම්, පොදු අධිකාරීන්ගේ සන්තකයේ, හාරයේ හෝ පාලනයේ ඇති තොරතුරුවලට පුවේගැමීමේ අයිතියක් පමණක් පුරවැසියාට හිමිකර දී තිබේ. පනතේ 43 වගන්තියේ "පොදු අධිකාරිය" යන්නට පුළුල් අර්ථතිරුපණයක් ලබා දී තිබේ.¹ එම නිසා

¹ පොදු අධිකාරිය~යන්නෙන් - (අ) ආණ්ඩුවේ අමාත්‍යාංශයක්; (ආ) ආණ්ඩුවුම ව්‍යවස්ථාව හෝ (ඉ) ජේදය යටතේ නිශ්චිතව දක්වා ඇති ප්‍රමාණයට හැර 2007 අංක 7 දරන සමාගම් පනත හැර යම් ලිඛිත නීතියක්, හෝ පළාත් සහභාවක ප්‍රයුත්තියක් මගින් හෝ යටතේ පිහිටුවන ලද යම් මණ්ඩලයක් හෝ කාර්යාලයක්; (ඇ) ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක්; (ඇ) රාජ්‍ය සංඡේදාවක්; (ඉ) සිය කොටස්වලින් සියයට විසිපහක් හෝ ඉත් වැඩි ප්‍රමාණයක් හෝ අනාකාරයකින් පාලන අයිතියක් ඇති රජය හෝ රාජ්‍ය සංඡේදාවක් හෝ රජය සහ රාජ්‍ය සංඡේදාවක් එකතුව දරනු ලබන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංඡේදාගත කරන ලද සමාගමක්; (ඊ) පළාත් පාලන ආයතනයක්; (ල) ආණ්ඩුව හෝ එහි නියෝග්‍රාමයනයක හෝ පළාත් පාලන ආයතනයක කොන්ත්‍රාන්තුවක්, හ්‍යල් ව්‍යාපාරයක්, ගිවිසුමක් හෝ බලපුදුයක් යටතේ ව්‍යවස්ථාපිත හෝ පොදු කරනව්‍යයක් ඉටුකරන එහෙත් ඒ ව්‍යවස්ථාපිත හෝ පොදු කරනව්‍යයන්ගෙන් හෝ පොදු සේවාවන්ගෙන් ආවරණය වූ ක්‍රියාකාරකම් ප්‍රමාණයකට පමණක් සීමා වූ පොදුගලික තිමිකාරිත්වයක් හෝ සංවිධානයක්; (ලළ) පළාත් සහභාවක් විසින් පිහිටුවන ලද හෝ ඇති කරන ලද යම් දෙපාර්තමේන්තුවක් හෝ වෙනත් අධිකාරියක් හෝ ආයතනයක්; (එ) මහජනතාව වෙත සේවයක් ලබාදෙනු ලබන සහ ඉල්ලා සිටින ලද තොරතුරු මහජනතාව වෙත ලබාදෙනු ලබන සේවයට අදාළ වනතාක් දුරට ආණ්ඩුව හෝ යම් දෙපාර්තමේන්තුවක් හෝ පළාත් සහභාවක මගින් පිහිටුවන ලද හෝ ඇතිකරන ලද වෙනත් අධිකාරියක් හෝ විදේශීය ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් මගින් සැළකිය යුතු ප්‍රමාණයේ අරමුදල් සපයනු ලබන රාජ්‍ය තොවන සංවිධාන; (ඒ) යම් ලිඛිත නීතියක් යටතේ පිහිටුවනු ලබන, හඳුනාගනු ලබන හෝ බලපුදුයක් ලබා දෙනු ලබන හෝ රජය මගින් හෝ රාජ්‍ය සංඡේදාවක් මගින් හෝ පළාත් සහ ප්‍රයුත්තියක් යටතේ පිහිටුවනු ලබන හා ඇති කරනු ලබන යම්

පොදු අධිකාරීයක් නොවන කිසිදු ආයතනයකින් තොරතුරු ඉල්ලා සිටීමේ අයිතියක් පුරවැසියන්ට හිමි නොවේ. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව වන පනත සම්බන්ධව විකල්ප ප්‍රතිපත්ති කෙන්දුයේ දායකත්වය 2003 වර්ෂය දක්වා ඇත්තට ද්වායන අතර පනත කෙටුම්පත්කරණය හා තිරසර උපදේශනය සම්බන්ධයෙන් එම දායකත්වය සපයමින්, පසුව, ලෝකයේ ඇති මොදම තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් තුන අතුරින් එකක් ලෙස හඳුනාගැනීමි.

2. අධ්‍යයනයේ අරමුණු

මෙම අධ්‍යයනයේ මූලික පරමාර්ථය වන්නේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත විසින් දක්වන කාර්යපටිපාටියේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම, විමර්ශනය කිරීම හා දුර්වලතා හඳුනාගනීම් පුරවැසියන් සතු තොරතුරු දැනගැනීමේ අයිතිය විධීමත් කිරීම, සඳහා යෝජනා ඉදිරිපත් කිරීම වේ. එසේම, හඳුනාගනු ලබන සාධනීය ලක්ෂණ අගය කිරීම, දුර්වලතාව උදෙසා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම හා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ අනිමතාරථ තෘප්ත කරගැනීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය යෝජනා ඉදිරිපත් කිරීම වේ. මෙට අමතරව තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී පුරවැසියන් මූහුණපාත්තා වූ ප්‍රායෝගික අර්බුද හා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳව පොදු අධිකාරීන් හි සේවයේ නියැලි සිටින නිලධාරීන්ගේ ආකෘත්පය පිළිබඳවත් කරුණු අධ්‍යයනය කිරීම අපේක්ෂිත ය.

3. අධ්‍යයන විධිකුමය

මෙම අධ්‍යයන සඳහා බිම් මට්ටමේ සිටින ජනතාව විසින් විකල්ප ප්‍රතිපත්ති කෙන්දුය උදෙසා දක්වන ලද තොරතුරු ඉල්ලීම් මූලික වශයෙන් පාදක කර ගැනීමි. මෙම වසර මූලදී විකල්ප ප්‍රතිපත්ති කෙන්දුයේ ප්‍රජා සහභාගිත්ව වැඩසටහන් අංශය විසින් බිම්මට්ටමේ ක්‍රියාකාරීන් සමග තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව සාකච්ඡා පැවැත්වීමි. එහිදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතින් ලබාගත හැකි තොරතුරු පිළිබඳව අප විසින් සාකච්ඡා කරන ලදී. එහි පියවරක් ලෙස ඒ අනුව අනුරාධපුරය, ගාල්ල, මාතර, කැශේල්ල, මොණරාගල, රත්නපුරය, ක්‍රිඛණාමලය, මාතලේ, අම්පාර, ගම්පහ, කොළඹ, මහනුවර, බදුල්ල, පොලොන්නරුව, ප්‍රත්තලම, නුවර එළිය, හම්බන්තොට යනාදී දිස්ත්‍රික්කයන්හි ජනතාව විසින් යොමුකරන ලද තොරතුරු ඉල්ලීම් අප විසින් අදාළ පොදු අධිකාරීන්ට යොමු කරන ලදී. රේට අදාළ තොරතුරු ඉල්ලීම් සිදු කිරීම පුරවැසියන් වෙනුවෙන් අප විසින් සිදු කෙරීමි. රේට අමතරව, ජනතාවට පොදුවේ වැදගත්කමක් ඇතැයි සැලකෙන තොරතුරු ඉල්ලීම් අදාළ පොදු අධිකාරීන්ගෙන් ඉල්ලා සිටීමද සිදු කරන ලදී. ඒ අනුව 2018 පෙබරවාරි 16 දින සිට 2018 මාර්තු 30 දින දක්වා මූලික තොරතුරු ඉල්ලීම් 203 ක් රේට අදාළ පොදු අධිකාරීන්ට යොමු කරන ලදී.

ව්‍යවස්ථාපිත මණ්ඩලයක් මගින් පුරුණ වශයෙන් හෝ අර්ධ වශයෙන් මූල්‍යඩාර සපයන පොද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය ආයතන ඇතුළු උසස් අධ්‍යාපන ආයතන; (ම) යම් ලිඛිත තීතියක් යටතේ පිහිටුවනු ලබන, පිහිගනු ලබන හෝ බලපත්‍රයක් ලබා දෙනු ලබන හෝ රජය මගින් හෝ රාජ්‍ය සංස්ථාවක් මගින් හෝ පළාත් සහා ප්‍රයුත්තීයක් යටතේ පිහිටුවනු ලබන හා ඇති කරනු ලබන යම් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් මගින් පුරුණ වශයෙන් හෝ අර්ධ වශයෙන් මූල්‍යඩාර සපයන වෘත්තීය හෝ කාර්මික අධ්‍යාපනය ලබා දෙන ආයතන ඇතුළු පුද්ගලික අධ්‍යාපන ආයතන; (මි) පුක්කිය පසිදැලීම සඳහා ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකරණ හා ආයතන, අදහස් වේ.

4. අධ්‍යයනයේ සීමාවන්

මෙම අධ්‍යයනය පුදෙක් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත විසින් දක්වනු ලබන කාර්යපටිපාටිය අධ්‍යයනය කිරීම, විමර්ශනය කිරීම හා දුර්වලතා හඳුනාගැනීමට සිදුකළ අධ්‍යයනයක් මිස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ අයිතිය හා එම පනතේ හරයාත්මක නීතිය පිළිබඳව සිදුකළ අධ්‍යයනයක් නොවන බව සැලකිය යුතුය. මෙහිදී අප විසින් තොරතුරු ඉල්ලීම් පොදු අධිකාරීන්ට යොමු කරමින් එහි ප්‍රතිපලය කුමක්ද? යන්න අධ්‍යයනය කෙරීණි. ඒ අනුව අදාළ පොදු අධිකාරිය තුළ තොරතුරු ඉල්ලීම් සම්බන්ධව ක්‍රියාකරන ආකාරය පමණක් මූලික වශයෙන් අධ්‍යයන කෙරීණි. එසේම, මෙම අධ්‍යයනයේදී පුදෙක් අදාළ පොදු අධිකාරීන් මූලික අවස්ථාවේක්‍රියාකරන ආකාරය අධ්‍යයනය කළ අතර එය ප්‍රථම තොරතුරු ඉල්ලීම් සිදු කිරීම හා අනතුරුව එම ආයතනයේම නම් කළ නිලධාරියාට අනියාවනය කිරීම දක්වා පමණක් සීමා කළ අතර තොරතුරු දැනගැනීමේ කොමිෂන් සඳහා වෙත අනියාවනා කිරීමේ කාර්යපටිපාටිය දක්වා ව්‍යාප්ත නොවන බවද සඳහන් කළ යුතුය.

5. තොරතුරු ඉල්ලීම් පිළිබඳ දත්ත

ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීම් ගණන	ප්‍රතිචාරයක් ලද තොරතුරු ඉල්ලීම් ගණන	ප්‍රතිචාරයක් නොලද තොරතුරු ඉල්ලීම් ගණන
203	187 (92%)	16 (8%)


තොරතුරු ඉල්ලීම් 203ක් පොදු අධිකාරීන් වෙත යොමු කරන ලද අතර ඉන් තොරතුරු ඉල්ලීම් 187ක් සඳහා ප්‍රතිචාර ලැබේණ. තොරතුරු ඉල්ලීම් 16ක් සඳහා ප්‍රතිචාර නොලැබේණ.

ඉහත දත්තයන්ට අනුව එම තොරතුරු ඉල්ලීම් සාමාන්‍ය තැපෑල යටතේ නොව ලියාපදිංචි තැපෑල යටතේ අදාළ පොදු අධිකාරීන් වෙත යොමු කරන ලදී. මෙහිදී අවධාරණය කළ යුත්තේ අදාළ තොරතුරු ඉල්ලීම් අප විසින් අත්සන් කළ දිනය නොව එය අප විසින් ලියාපදිංචි තැපෑලට යොමු කළ දිනය පරායේෂණයට අදාළ දින ගණනය කිරීම උදෙසා අප විසින් හාවත කළ බවයි. මෙහිදී අප විසින් අදාළ තොරතුරු ඉල්ලීම් ලියාපදිංචි තැපෑලට යොමු කිරීමේ දිනය අදාළ තොරතුරු ඉල්ලීමට අදාළ දින ගණනය කිරීම සඳහා උපයෝගී කරගනු ලැබුවේ අදාළ පොදු අධිකාරීන් වෙත තොරතුරු ඉල්ලීම පිළිගත් විධිමත්හාවයකින් ලැබීම තහවුරු කිරීමට හා එමගින් පනත දක්වනු ලබන කාල පරාසය තුළ අදාළ පොදු අධිකාරීන් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීමටයි. ඒ අනුව පනත අවධාරණය කරන පරිදි තොරතුරු ඉල්ලීමක් සඳහා දින 14ක් (වැඩ කරන දින) ඇතුළත අදාළ පොදු අධිකාරීයේ තොරතුරු නිලධාරියා විසින් ඒ සම්බන්ධව පිළිතුරක් ලබා දිය යුතු වන්නේය. එය අප විසින් දියත් කරන ලද අධ්‍යයනයේ විධිමත්හාවය උදෙසා ගනුලැබූ උපක්මයකි. ඒ අනුව 2018 පෙබරවාරි 22 දින, 2018 මාර්තු 13


වන දින හා 23 දින මෙන්ම 2018 අප්‍රේල් 03 වන දින යන දිනයන්හිදී අදාළ තොරතුරු ඉල්ලීම් අප විසින් ලියාපදිංචි තැපැලට යොමු කරන ලදී.

5.1 යොමු කරන ලද තොරතුරු ඉල්ලීම්වලට කුමන හෝ ප්‍රතිචාරයක් ලැබුණු හෝ නොලැබුණු ගණන

- කුමන හෝ ප්‍රතිචාරයක් ලැබුණු ගණන - 187
- කුමන හෝ ප්‍රතිචාරයක් නොලැබුණු ගණන - 16



කුමන හෝ ප්‍රතිචාරයක් ලැබුණු තොරතුරු ඉල්ලීම් ගණනේ විසඳුනය



අදියර හතරක් යටතේ තොරතුරු ඉල්ලීම් 203ක් පොදු අධිකාරීන් වෙත යොමු කළ අතර ඉන් මේ වන විට කුමන හෝ ප්‍රතිචාරයක් ලැබුණු තොරතුරු ඉල්ලීම් ගණන 187කි. මෙම කුමන හෝ ප්‍රතිචාරයක් ලැබුණුතොරතුරු ඉල්ලීම් ගණයට

- වෙනත් ආයතනවලට තොරතුරු ඉල්ලීම යොමුකර ඇතිබවට දැනුම්දෙන ලිපි,
- තොරතුරු ඉල්ලුම්පතුයෙන් ඉල්ලා ඇති තොරතුර වැඩිදුර පැහැදිලිකර එවන ලෙස දන්වන ලද ලිපි,
- තොරතුරු ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව දන්වන ලිපි,

- තොරතුරු ඉල්ලීම පිළිබඳව ගනු ලබන ඉදිරි පියවර පිළිබඳව දින 14ක් තුළ දන්වා එවතු ලබ දන්වන ලිපි යන ප්‍රහේද අන්තර්ගත වේ.


කුමන හෝ ප්‍රතිචාරයක් නොලැබුණු තොරතුරු ඉල්ලීම් ගණන 16ක් වන අතර තොරතුරු ඉල්ලීම් යොමු කළ පසු ඒ සම්බන්ධයෙන් කිසිදු හෝ ප්‍රතිචාරයක් නොලැබුණු තොරතුරු ඉල්ලීම් ර්ට අයත් වේ.

මෙම අධ්‍යයනයේදී පෙනී ගිය විශේෂ කරුණක් වන්නේ අප අයදුම්කළ තොරතුරු ඉල්ලීම් 203න් 95ක ප්‍රමාණයක් තොරතුරු ලබා දැන්නද අදාළ තොරතුරේ නොපැවැත්ම සම්බන්ධව වුවද අප වෙත නිසි දැනුම්දීමක් සිදු කළ පහත දැක්වෙන කාණ්ඩයන් එනම්, ප්‍රතික්ෂේපිත තොරතුරු ඉල්ලීම් 29 හා යොමු කරන ලද තොරතුරු ඉල්ලීම්වලට අදාළව එම තොරතුරු ඔවුන් සතුව නොමැති බව හෝ එය වෙනත් ආයතනයක් සතුව දක්වමින් එම තොරතුරු ඇති අදාළ ආයතනවලට යොමු කිරීම් 49ද ර්ට අදාළ තොරතුරු ලබාදීම් සම්බන්ධව නිශ්චිත පිළිතුරක් දැන්වූ ගණයට අයත් වන බවයි. ඒ අනුව අදාළ තොරතුරු ඉල්ලීම් සම්බන්ධව නිශ්චිතවම පිළිතුරක් දැන්වූ ගණන 173ක් වන අතර එය සමස්ත ප්‍රතිගතයක් ලෙස 85% ක ප්‍රතිගතයක් වන අතර නිශ්චිත පිළිතුරක් නොදැක්වූ ගණන 30ක් වන අතර එය සමස්ත ප්‍රතිගතයක් ලෙස 15% කි.

මෙකී තත්ත්වය, තොරතුරු ලබා දීම මෙන්ම අදාළතොරතුර තිබීම හෝ නොතිබීම පිළිබඳව දැනුම්දීමට පොදු අධිකාරීන් සතු වගවීමේ හා වගකීමේ යුතුකම සාධනීය ලෙස ඉටුකිරීමක් ලෙස පෙනී යන තත්ත්වයක්.එසේම, ඉතාමත් කෙටි කළකින් හෝ යම්බාක් දුරට දහනාත්මක තත්ත්වයක් තොරතුරු අයිතිය සුරක්ෂිත කිරීම උදෙසා පොදු අධිකාරීන් පියවරගෙන ඇති බව සඳහන් කළ යුතුය.

5.2 යොමු කරන ලද තොරතුරු ඉල්ලීම්වලට තොරතුරු ලැබුණු ගණන හෝ නොලැබුණු ගණන

- යොමු කරන ලද තොරතුරු ඉල්ලීම්වලින් අයදුම්කරන ලද තොරතුර ලැබුණු ගණන - 95
- යොමු කරන ලද තොරතුරු ඉල්ලීම්වලින් අයදුම්කරන ලද තොරතුර නොලැබුණු ගණන - 108



මෙහිදී අප යොමු කළ සමස්තතොරතුරු ඉල්ලීම් අකුරීන් ඉල්ලුම් කළ තොරතුරු 95 ක් ලැබේණි.. එය ප්‍රතිගතයක් ලෙස 47%ක ප්‍රමාණයක් වන අතර අයදුම් කළ තොරතුර නොලැබුණු ප්‍රමාණයේ ප්‍රතිගතය 53%ක් වේ. එය සමස්ත තොරතුරු ඉල්ලීම්වලින් 108 ක් වේ.


එශේම සඳහන් කළ යුත්තේ, තොරතුරු ඉල්ලීම් සඳහා අදාළ තොරතුරු ලැබුණු ප්‍රමාණය බහුතරයක් නියෝගනය නොකරන බවයි. අනෙක් අතට යොමුකරන ලද තොරතුරු ඉල්ලීම්වලින් අයදුම් කරන ලද තොරතුර නොලැබුණු ගණන බහුතරයක් වීම මත එය යමිකිසි සංණාත්මක ප්‍රවේශයක් දැරුවද 47% පමණ ප්‍රතිගතයක් හෝ අයදුම් කළ තොරතුරු ලැබීම, මෙය සංවර්ධනය කළ හැකි ප්‍රවේශයක් සතු ලක්ෂණ දරන බවද සඳහන් කළ යුතුය. මෙහිදී යොමු කරන ලද තොරතුරු ඉල්ලීම්වලින් අයදුම්කරන ලදයැල්ලා සිටි තොරතුර නොලැබුණු ගණනට පහත සඳහන් කාණ්ඩා අන්තර්ගත වේ.

- වෙනත් ආයතනවලට තොරතුරු ඉල්ලීම යොමුකර ඇතිවට දැනුම්දෙන ලිපි,
- තොරතුරු ඉල්ලුම්පත්‍යෙන් ඉල්ලා ඇති තොරතුර වැඩිදුර පැහැදිලිකර එවන ලෙස දන්වන ලද ලිපි,
- තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව දන්වන ලිපි,
- තොරතුරු ඉල්ලීම පිළිබඳව ගනු ලබන ඉදිර පියවර පිළිබඳව දින 14ක් තුළ දන්වා එවතු ලබට දන්වන ලිපි
- මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලද තොරතුරු ඉල්ලීම්
- අදාළ ආයතනය පොදු අධිකාරියක් නොවන බව දක්වා ප්‍රතික්ෂේප කරන ලද තොරතුරු ඉල්ලීම්
- අදාළ තොරතුර තම විෂය පථයට අයත් නොවන බව දන්වන ලිපි යනාදිය අන්තර්ගත වේ.

5.3 ප්‍රතික්ෂේප වීමක් නොවූ තොරතුරු ඉල්ලීම් ගණන හා ප්‍රතික්ෂේපිත තොරතුරු ඉල්ලීම් ගණන

■ ප්‍රතික්ෂේප වීමක් නොවූ තොරතුරු ඉල්ලීම් ගණන - 174

■ ප්‍රතික්ෂේපිත තොරතුරු ඉල්ලීම් ගණන - 29




මෙහිදී ප්‍රතික්ෂේපිත වූ තොරතුරු ඉල්ලීම් ගණන 29කි. එය ප්‍රතිගතයක් ලෙස 14%කි. එම තොරතුරු ඉල්ලීම් 29 අතුරින් බහුතරයක් වන අදාළ පොදු අධිකාරින් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ අදාළ තොරතුරු ඉල්ලීම් පනතේ 5වන උප වගන්තියේ විධිවිධානවලට අනුව ඉල්ලා ඇති තොරතුරු ඔවුන්ගේ

අධිකාරීයෙහි පාලනය හෝ භාරයෙහි තොමැති වීම යන හේතුව මත වන අතර ඉතා සූල්තරයක ප්‍රමාණයක් පනතේ 5 වන උපවගන්තියේ විධිවිධාන තොදක්වම්න් ඩුඩේක් ඉල්ලා ඇති තොරතුරු පැහැදිලි තොවීම මත ප්‍රතික්ෂේප කර තිබූණි.තොරතුරු ඉල්ලීම් 174 ක් නිරායාසයෙන්ම ප්‍රතික්ෂේපිත තොවූ තොරතුරු ඉල්ලීම් ගණයට අදාළ වන අතර එය ප්‍රතිගතයක් ලෙස 86%කි. නමුත් අවධාරණය කළ යුත්තේ පනතේ 5වන උප වගන්තියේ විධිවිධානවලට අනුවමෙම ප්‍රතික්ෂේපිත තොවූ තොරතුරු ඉල්ලීම් ගණයට පහත සඳහන් කාණ්ඩයන් අන්තර්ගත වන බවයි. එනම්,

- වෙනත් ආයතනවලට තොරතුරු ඉල්ලීම යොමුකර ඇතිවට දැනුම්දෙන ලිපි,
- තොරතුරු ඉල්ලුම්පතුයෙන් ඉල්ලා ඇති තොරතුර වැඩිදුර පැහැදිලිකර එවන ලෙස දන්වන ලද ලිපි,
- තොරතුරු ඉල්ලීම පිළිබඳව ගනු ලබන ඉදිරි පියවර පිළිබඳව දින 14ක් තුළ දන්වා එවත් ලබට දන්වන ලිපි යන අන්තර්ගත වේ.
- මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් තොලද තොරතුරු ඉල්ලීම
- අදාළ තොරතුරට සම්බන්ධිත කරත්වය තම ආයතනයට තොජාළ බවට දක්වන ලිපි
- අදාළ තොරතුර තම විෂය පථයට අයත් තොවන බව දන්වන ලිපි යනාදිය අන්තර්ගත වේ.

5.4 යොමුකරන ලද තොරතුරු ඉල්ලීම්වලට අදාළව එම තොරතුරු ඔවුන් සතුව තොමති බව හෝ එය වෙනත් ආයතනයක් සතු බව දක්වම්න් එම තොරතුරු ඇති අදාළ ආයතනවලට යොමුකිරීම් සම්බන්ධ තත්ත්වය (මුළුන් විසින් ලිපි මගින් හෝ අපවෙත දන්වා එවීම්)

- කුමන හෝ ප්‍රතිචාරයක් ලැබුණු ගණන - 187
 ■ එයින් වෙනත් ආයතනවලට යොමු කිරීම ගණන - 49



අප විසින් යොමු කරන ලද තොරතුරු ඉල්ලීම්වලින් 187කට කුමන හෝ ආකාරයක ප්‍රතිචාර ලැබුණු අතර එසේ ලැබුණු ප්‍රතිචාර අතරින් අදාළ තොරතුරු ඉල්ලීම සම්බන්ධව අපවෙත දන්වා එවු තවත් වැදගත් ප්‍රතිචාරයක් වූයේ එම තොරතුරු ඉල්ලීම අප විසින් යොමු කරන ලද ආයතනයට අදාළ තොවන බැවුන් එය අදාළ වෙනත් ආයතනයකට ඔවුන් විසින්ම අදාළ තොරතුරු ඉල්ලීම යොමු කිරීම හෝ අදාළ


වෙනත් ආයතනය අප වෙත දන්වමින් එම ආයතනයෙන් අදාළ තොරතුරු ලබා ගැනීම සිදු කරන ලෙස දන්වන ප්‍රතිචාරයි.

ඒ අනුව අපවෙත අදාළ ආයතනයෙන් විමසන ලෙස දන්වා එවීම් හෝ එම ආයතනය විසින් අදාළ ආයතන වෙත තොරතුරු ඉල්ලීම යොමු කිරීම 49ක් පැවති අතර එය කුමන හෝ ප්‍රතිචාරයක් ලැබුණු තොරතුරු ඉල්ලීම් ගණනෙන් 26%ක ප්‍රතිශතයක් පිළිබඳ කරයි. මෙම අවස්ථා අප විසින් අවබෝධකරගනු ලබුවේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකික පුරවැසියන්ට ලබාදුන් අයිතිය විධිමත්ව ක්‍රියාවේ යෙද්වීමට අදාළ පොදු අධිකාරීන් විසින් ගනු ලැබූ පියවරක් ලෙසයි. නමුත් ර්ට සාපේක්ෂව බොහෝ පොදු අධිකාරීන් විසින් අදාළ තොරතුර පැවතිය හැකි වෙනත් වගකිව යුතු ආයතනයක් නොදක්වමින් ඩුදේක් අදාළ තොරතුර මලුන් සතුව නොවන බව දක්වනු ලැබූ ප්‍රතිචාර මෙන්ම ප්‍රතික්ෂේප කිරීමිද පැවතිමෙන් යම්කිසි සංණාත්මක ප්‍රවේශයක් තොරතුරු ලබාගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමෙහිලා පැවතිය බවද සඳහන් කළ යුතුය.

5.5 තොරතුරු ඉල්ලුම්පත සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර දින 14ක් තුළ දන්වා එවන බව දැන්වුවද මේ වනතෙක් ඉන් අනතුරුව කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු ගණන

■ කුමන හෝ ප්‍රතිචාරයක් ලැබුණු ගණන - 187


■ ඉන් දින 14ක් තුළ ගනු ලබන ඉදිරි පියවර දන්වා එවනු ලබන බව දැක්වුවද මේ වන තෙක් ඉන් අනතුරුව කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු ගණන - 09



යොමු කරන ලද තොරතුරු ඉල්ලීම් 203න් 187ක් සඳහා කුමන ප්‍රතිචාරයක් ලැබුණද එම ප්‍රතිචාර අතුරින් අදාළ පොදු අධිකාරිය විසින් අප යොමු කරන ලද තොරතුරු ඉල්ලීම පිළිබඳ ගනු ලබන ඉදිරි පියවර දින 14ක් තුළ දන්වා එවනු ලබන බව බොහෝමයක් පොදු අධිකාරීන් විසින් දන්වා එවන ලදී. නමුත් සඳහන් කළ යුත්තේ එසේ ගනු ලබන ඉදිරි පියවර දින 14ක් තුළ දන්වා එවනු ලබන බව දැන්වුවත් අදාළ දින 14 මේ වන විට ඉක්මවා ඇති එකී දැන්වීමෙන් පසු කිසිදු ප්‍රතිචාරයක් නොදද තොරතුරු ඉල්ලීම් 9ක් පවතින අතර එය කුමන හෝ ප්‍රතිචාරයක් ලද තොරතුරු ඉල්ලීම්වලින් 5%ක වන බවය.

5.6 මූලික අභියාචනා යොමුකළ පසු තොරතුරු ලැබුණු ගණන හා නොලැබුණු ගණන

- මූලික අභියාචනා යොමුකළ පසු තොරතුරු ලැබුණු ගණන - 27
- මූලික අභියාචනා යොමුකළ පසු තොරතුරු නොලැබුණු ගණන - 40



අප විසින් යොමු කරන ලද තොරතුරු ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස අදාළ තොරතුරු ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලද බව දක්වමින් අප වෙත යොමු කළ ප්‍රතිචාර හෝ සැලකිය යුතු දින ගණනාවක් ගත වුවත් ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොලද තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන් අප විසින් මූලික අභියාචනා 67ක් යොමු කරන ලදී. එන් අභියාචනා 27ක් සඳහා තොරතුරු ලැබුණු අතර එය ප්‍රතිගතයක් ලෙස 40%ක් වන අතර අභියාචනය කිරීමෙන් වුවද තොරතුරු නොලැබුණු ගණන 40ක් වන අතර එය ප්‍රතිගතයක් ලෙස 60%ක් ලෙස දැක්විය හැකිය.

මෙහිදී මූලික අභියාචනයෙන් පසු වුවද අදාළ තොරතුරු ඉල්ලීම නොලැබුණු එනම්, අදාළ තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කළ60% ප්‍රතිගතයේ කාණ්ඩයට පහත සඳහන් ප්‍රතිචාර හෝ තත්ත්වයන් අන්තර්ගත වේ.

- අදාළ ඉල්පුම්පත තම ආයතනයට අදාළ නොවන බව දක්වන ලිපි.
- අදාළ තොරතුරු තම භාරයේ නොපවතින බව දක්වන ලිපි.
- අදාළ තොරතුරු තම භාරයේ නොපවතින බව දක්මින් ඒ සඳහා වගකිව යුතු වෙනත් ආයතනක් දක්වමින් එවන ලද ලිපි.
- අභියාචන ලිපිය ලද බවත් එය ලේඛනගත කළ බව දැක්වුවද ඊට ප්‍රතිචාර නොලද ලිපි.
- අදාළ තොරතුරු ලබා ගැනීම උදෙසා තොරතුරු ඉල්ලීම ඊට අදාළ වෙනත් ආයතනයකට යොමු කරන ලද බව දන්වන ලිපි.
- අභියාචනය ඉදිරිපත් කළද ඒ උදෙසා කිසිදු ප්‍රතිචාරයක් නොලද අවස්ථා වේ.

6. අඩ්‍යෙනයනයේ සොයාගැනීම

6.1 පොදු අධිකාරීන්හි තොරතුරු දැනගැනීම පිළිබඳ පනත පිළිබඳ ආකල්පය

මෙම අධ්‍යෙනයනයේ ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත හැකි තත්ත්වයක් වන්නේ සමස්තයක් ලෙස පොදු අධිකාරීන්හි තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව ධනාත්මක ප්‍රවේශයක් ඇති බවයි. එනම් අප විසින් ඉල්ලා සිටි තොරතුරු ඉල්ලීම් සඳහා කුමන හෝ ප්‍රතිචාරයක් අපවෙත යොමුකළ ප්‍රතිඵතය 92%ක ඉහළ ප්‍රතිඵතයක් වන බැවිණි. තමුත්, එය සියයට සියයක්ම ධනාත්මක තත්ත්වයක් නොවන බවද අවධාරණය කළ යුත්තේ අප විසින් ඉල්ලා සිටි තොරතුරු ලබාදුන් ප්‍රතිඵතය 47%ක අගයක් වන හෙයිනි. මෙම 47%ක අගය බහුතරයක අගය නොදැක්වූවත් මෙම අයිතිය කුමානුකුලව සංවර්ධනය කළ හැකි අයිතියක් යන්නපෙන්නුම් කරන අතර ඒ සඳහා කුමෝපායික වැඩපිළිවෙළක් අදාළ පොදු ආයතන සතුව පැවතිය යුතු වීමක්ද යෝජනා කරයි.

එසේම, 8%ක් වැනි සුළු අගයක් මෙහි සංණාත්මක පැතිකඩක් පෙන්නුම් කරන්නේ අදාළ පොදු ආයතන විසින් අදාළ තොරතුරු ඉල්ලීම් සඳහා කුමන හෝ ප්‍රතිචාරයක් දැක්වීමට අසම්පාදිත වීමෙනි.

මෙහිදී සඳහන් කළයුතු තවත් කරුණක් වන්නේ අදාළ තොරතුරු ඉල්ලීම් යොමුකිරීම් සම්බන්ධව අපවෙත ලැබුණු දුරකථන ඇමතුම්වලදී තොරතුරු ඉල්ලා සිටින්නේ එම පොදු අධිකාරීන් සතු කුමන හෝ දුරවලතාවක් අනාවරණය කරගැනීමටද යන ආකල්පය බොහෝ නිලධාරීන් සතුව පවතින බවය. මෙම ආකල්පය තොරතුරු ලබාදීමේ වගවීම හා වගකීම යම්කිසි ආකාරයකට නිශේෂනාත්මක තත්ත්වයකට යොමුකළ හැකි අතර එම ආකල්පය තුරන් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු වීමද යෝජනා කළ හැක්කකි.

තොරතුරු ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේදී ඇතැම් පොදු ආයතන තරමක් රඳ ස්වභාවයකින් සිය ප්‍රතිචාර දැක්වීමක් සිදුකර තිබීම හරහා එය පුරවැසියාගේ අයිතින් ප්‍රවර්ධනය කිරීමෙහිලා සංණාත්මක බලපෑමක් එල්ල කරනු ඇත. පොදු ආයතන හාවිත කරනු ලබන වචන මගින් එම ආයතනයේ හෝ අදාළ නිලධාරියාගේ ආකල්පමය තත්ත්වයක් සංුදුවම පෙන්නුම් කරන නිසා මෙම ප්‍රතිචාර දැක්වීමේ සන්නිවේදනය පුරවැසියා අඩංගු කිරීම සඳහා නොව එම අයිතිය ප්‍රවර්ධනය කිරීම සඳහා වන අයුරින් පවත්වාගත හැකිනම් එය පනතින් අරමුණු කරගත් තොරතුරු දැනගැනීමේ සංස්කෘතියක් බිජිකිරීමෙහිලා අනිචාර්ය දායකත්වයක් සපයනු ඇත.

6.2 තොරතුරු ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ තත්ත්වය

තොරතුරු ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉතාමත් ඉහළ මට්ටමක පැවති අතර එය පනත ක්‍රියාත්මක විම ආරම්භ වූ මුල් කාලයේම ලබාගත් සාධනීය තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. මත්දයත් යොමු කරන ලද සමස්ත තොරතුරු ඉල්ලීම 203න් තොරතුරු ඉල්ලීම 172ක් සඳහා අදාළ තොරතුරේ පැවැත්ම හෝ නොපැවැත්ම සම්බන්ධව නිශ්චිත පිළිතුර සැපයීමට අදාළ පොදු අධිකාරීන් ක්‍රියාකර ඇති බැවිනි. එහෙත් ර්ව සාපේක්ෂව අදාළ තොරතුරේ පැවැත්ම හෝ නොපැවැත්ම සම්බන්ධව නිශ්චිත පිළිතුරක් සැපයීමට තොරතුරු ඉල්ලීම 31ක් අපොහොසත් වී ඇති අතර එයද නොසලකා නොහැරිය යුතු තත්ත්ත්වයකි.

නමුත්, ශ්‍රී ලංකේය පුරවැසියාගේ ප්‍රජාතනත්ත්වය අයිතින් සුරක්ෂිත කරලීමේ තවත් එක් උපාංගයක් ලෙස හඳුන්වා දුන් මෙම නවමු ප්‍රවේශය සාධනීය ලෙස එල දරන බවක් නිරික්ෂණය කළ හැකිකේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමේ මුල් පියවරක් ලෙස අදාළ පොදු අධිකාරීන් ර්ව ප්‍රතිචාර දැක්වීම සැලකිය යුතු ඉහළ මට්ටමක පවතින බැවිනි.

6.3 තොරතුරු ඉල්ලීම පිළිබඳව ක්‍රියා කිරීමේදී පනත මගින් දක්වා ඇති කාල පරාස පිළිබඳව පොදු අධිකාරීන් සැලකිල්ලක් දක්වන්නේද?


මෙහිදී අවධාරණය කළ යුත්තේ අදාළ දින ගණන් ගණන් ගැනීමේදී තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව පුදෙක් පොදු ආයතන වැඩ කරන දින ගණන් පමණක් ගනන් ගත් අතර (සෙනසුරුදා, ඉරිදා හා රජයේ නිවාසු දිනයන් ගණනය නොකරන ලදී) අදාළ පොදු ආයතනවලට හිතකර වන පරිදි ඔවුන් අදාළ තොරතුරු හෝ ප්‍රතිචාරය ලියාපදිංචි තැපැලට යොමුකළ දිනය නොව එම තොරතුර හෝ ප්‍රතිචාරය ලියා අත්සන් කළ දිනය ගණනය කළ බව සැලකිය යුතුය.

තොරතුරු ලැබුණු සම්පූර්ණ ප්‍රමාණය	දින 14ක් තුළ තොරතුරු ලැබුණු ප්‍රමාණය	දින 21ක් තුළ තොරතුරු ලැබුණු සම්පූර්ණ ප්‍රමාණය	දින 30ක් තුළ තොරතුරු ලැබුණු සම්පූර්ණ ප්‍රමාණය	දින 121ක් තුළ තොරතුරු ලැබුණු සම්පූර්ණ ප්‍රමාණය
95	30/95	30 + 13 = 43 /95	43 + 10 = 52 /95	52 + 42 = 95

යොමු කරන ලද තොරතුරු ඉල්ලීම් සඳහා දින 14ක් ඇතුළත තොරතුරු ඉල්ලීම් 30කට අදාළ තොරතුරු ලැබුණු අතර එය තොරතුරු ලැබුණු සමස්ත ප්‍රමාණයෙන් 32%ක ප්‍රතිශතයකි. එසේම දින 21ක් ඇතුළත තොරතුරු ඉල්ලීම්වලට අදාළ තොරතුරු 13ක් ලැබුණු අතර එය තොරතුරු ලැබුණු සමස්ත ප්‍රමාණයෙන් 14%ක ප්‍රතිශතයකි. දින 30ක් ඇතුළත තොරතුරු ඉල්ලීම්වලට අදාළ තොරතුරු 10ක් ලැබුණු අතර එය තොරතුරු ලැබුණු සමස්ත ප්‍රමාණයෙන් 10%ක ප්‍රතිශතයකි. එසේම දින 121ක් ඇතුළත තොරතුරු ඉල්ලීම්වලට අදාළ තොරතුරු 42ක් ලැබුණු අතර එය තොරතුරු ලැබුණු සමස්ත ප්‍රමාණයෙන් 44%ක ප්‍රතිශතයකි.


තොරතුරු ලැබුණු දින වකවානු ප්‍රතිශතයක් ලෙස

- දින 14ක් තුළ තොරතුරු ලැබුණු ප්‍රමාණය - 30
- දින 21ක් තුළ තොරතුරු ලැබුණු සම්පූර්ණ ප්‍රමාණය - 13
- දින 30ක් තුළ තොරතුරු ලැබුණු සම්පූර්ණ ප්‍රමාණය - 10
- දින 121ක් තුළ තොරතුරු ලැබුණු සම්පූර්ණ ප්‍රමාණය - 42



එ ඒ කාල පරාසයන්හි තොරතුරු ලැබුණු ප්‍රමාණය

■ තොරතුරු ලැබුණු ගණන



6.4 තොරතුරු ඉල්ලීම් ලිපිවලට ප්‍රතිචාර යොමු කිරීමේදී පොදු අධිකාරීන් විසින් ලිපි සම්බන්ධයෙන්සිදු කරනු ලබන ඇතැම් දෝෂ (reference errors)

අධ්‍යයනයේ තවත් එක් සෞයාගැනීමක් වූයේ පොදු අධිකාරීන්, අප විසින් යොමු කළ ඇතැම් තොරතුරු ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේදී යොමු කිරීම්/යොමු අංකනය කිරීම් සිදු කිරීම(referencing) නිසියාකාරව සිදු කර නොමැති බවයි. එය පොදු අධිකාරීන්හි අකාර්යක්ෂමතාව උදෙසා අනුමතියක් යෝජනා කරන්නක් වන අතර එය නොසලකා නොහැරිය යුතු කරුණක් වන්නේ එතුළින් බොහෝ ආනුෂ්ංග බිජි වන නිසාවෙති. එය පහත ආනුෂ්ංග උත්පන්න කරයි.

උදා:- A නැමැති ආයතනයෙන් X, Y, Z ලෙස විවිධ තොරතුරු ඉල්ලීම් වෙන් වෙන් වශයෙන් යොමු කිරීමේදී එම වෙන් වෙන් තොරතුරු ඉල්ලීම් නිසි පරිදී අංකනය කිරීමට අදාළ පොදු අධිකාරිය අපොහොසත් වීම මත අදාළ තොරතුරු ඉල්ලීම්වලින් බහුතරයක් ප්‍රතික්ෂේප වීමේදී කුමන ඉල්ලීම් ප්‍රතික්ෂේප තුළයේදී යන්න වටහා ගැනීමට අසිරු වන බැවිති.

එසේම එලස නිසි ලෙස අංකනය තොකරන ලද ලිපියක් හරහා ඉදිරියට කටයුතු කිරීම අපහසු කර්තව්‍යයක් වන අතර එය පුරවැසියාගේ අයිතින් ක්‍රියාත්මක කිරීමෙහිලා නිශේදනාත්මකව බලපැමි එල්ල කරයි.

එසේම එය අභියාචනා කිරීමේ පටිපාටියට හා අවසන අධිකරණ ක්‍රියාමාරුග ගැනීමේදී මූලික ලේඛනගත සාක්ෂි ලෙස මෙහෙයවීම පිළිබඳව සාක්ෂිමය වටිනාකම පළදු කිරීමට හෝ සාක්ෂිමය වටිනාකමක් අහෝසි කිරීමටද බලපැමි එල්ල කළ හැකි නිසාය.

එබැවින් නිසි ලෙස අංකනය කිරීම්/යොමු කිරීම් සිදු නොකිරීම පුරවැසියාගේ අයිතින් ක්‍රියාත්මක කිරීම උදෙසා දැක්ව බලපැමි එල්ල කරන අතර අනොක් පසෙකින් පොදු අධිකාරීන්හි ලේඛනෝපගත කිරීමේ අකාර්යක්ෂමතාවද පිළිඳිවූ කරන්නක් ලෙස අවධාරණය කළ යුතුය.

6.5 එක සමාන තොරතුරු ඉල්ලීම්වලදී රට අයන් එක සමාන පොදු අධිකාරීන් එම තොරතුරු සම්බන්ධව ඒකීය මතයක් නොදැරීමේ අවස්ථා

මෙම සෞයාගැනීම සංශ්‍යුතම පාසල් පදනම්තිය හා බැඳී තුණකි. මෙහිලා සඳහන් කළ යුත්තේ අප විසින් දිවයින් ජනප්‍රිය පාසල් කිහිපයක් උදෙසා තොරතුරු ඉල්ලීම් යොමුකරනු ලැබුවේ එම පාසල්වල පළමු ගේණියට බඳවාගත් ශිෂ්‍ය ශිෂ්‍යාචන් පිළිබඳව හා, එසේ බඳවා ගැනීමට පදනම් වූ හේතුන්/නිර්ණායක පිළිබඳ ඉල්ලීමකි. මෙහිදී අධ්‍යයනය කළ සුවිශේෂ කරුණක් වන්නේ එම

කාරණය සම්බන්ධව බොහෝමයක් පාසල් ඒකමතිකභාවයක් නොදැරීමයි. එම පාසල්වල ප්‍රතිචාරය වූයේ,

- අදාළ තොරතුරු ලබා දීම,
- අදාළ තොරතුරු ලබා දීම එම පාසල පොදු අධිකාරියක් යන ගණයට තොවැවෙන බව දක්වමින් ප්‍රතික්ෂේප කිරීම,
- තොරතුරු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පුරුව අනුමැතියක් අවශ්‍ය බව දැන්වීම,
- අදාළ තොරතුරු ලබාදීම පාසලේ කාර්යයක් තොව අමාත්‍යාංශයේ කාර්යයක් බව සඳහන් කිරීම වැනි එකිනෙකට වෙනස් වූ ප්‍රතිචාර.

අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අදාළ තොරතුරු පාසලේ විදුහළ්පතිවරයා ලබාදිය යුතු බව දක්වමින් පාසල්වලට නියෝගයක් සිදු කිරීම හරහා යම් කිසි ඒකිය මතවාදයක් උක්ත කරුණ සම්බන්ධව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාකළ බවයි. මෙයින් ගම්‍ය කරගත හැක්කේ තොරතුරු ලබාදීම සම්බන්ධව විධිමත් වැඩිපිළිවෙළක දැඩි අවශ්‍යතාවයි.

6.6 පොදු අධිකාරීන් සතුව අදාළ තොරතුර නැතිනම් මුළුන් ඒ සම්බන්ධව නිවැරදි ආයතනය වෙත යොමු කිරීම සිදු කරන්නේද?

තම අධිකාරිය සතුව අදාළ තොරතුර නොපවතී නම් එය පැවතිය හැකි වෙනත් අධිකාරියක් නම් කිරීම හා අදාළ තොරතුර ඉල්ලීම වගකිව යුතු අධිකාරියට යොමු කිරීම අත්‍යාවශ්‍යායෙන්ම දෙයාකාරියක ප්‍රවේශයන් වේ. එනම් එය අදාළ තොරතුර පැවතිය හැකි වෙනත් අධිකාරිය භුදේක් නම් කිරීම තොරතුර අයිතිය විධිමත්ව සුරක්ෂිත කිරීමෙහිලා යම් කිසි දායකත්වයක් සැපුවයි එය අදාළ ආයතනය වෙත යොමු කරමින් පුරවැසියාට එම තොරතුර ලබා දීමට ක්‍රියාත්මක කිරීම සඳහන් කළ දායකත්වයට වඩා පුරවැසියාගේ අයිතින් සුරක්ෂිත කිරීමට පොදු ආයතන සතු යුතුකම හා වගකීම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමක් ලෙස හඳුනාගත හැකිය.

කෙසේ වූවත් මෙය සාපුරුවම පොදු අධිකාරීන්හි නිලධාරීන් සතු ආකල්පමය ගුණාංශයක් නිරුපණය කරන අතර එම ආකල්පය තොරතුර දැනගැනීමේ අයිතියේ සංවර්ධනය පිළිබඳවත් එහි අනාගතය පිළිබඳවත් සාපුරුවම බැඳී පවතින්නකි. කෙසේ හෝ පොදු ආයතන 49ක් එසේ වෙනත් ආයතන නම් කිරීම හෝ ඉන් එහාට ගොස් එම ආයතනවලට තොරතුර ඉල්ලීම යොමුකර තිබීම සාධනිය වන අතර මෙම සංස්කෘතිය වර්ධනය කිරීම උදෙසා නිසි වැඩිපිළිවෙළක් පැවතීම එහි ස්ථාවරහාවයට අනිච්චය බලපැළක් එල්ලකරනු ඇත.

6.7 සාධාරණ ජේතුමක හෝ වෙනත් ජේතු මත තොරතුරු ලබා දීම ප්‍රතික්වේජප කරන්නේද?

අප විසින් යොමු කරන ලද තොරතුරු ඉල්ලීම් 29 ක් ප්‍රතික්ෂේප වී ඇති අතර එම තොරතුරු ඉල්ලීම් බොහෝමයක් ප්‍රතික්ෂේප කිරීමෙහිලා අදාළ පොදු අධිකාරීන් සඳහන් කරන්නට යොදුණු ප්‍රධානතම හේතුව වූයේ පනතේ 5 වන උප වගන්තියේ විධිවිධාන අනුව ඉල්ලා ඇති තොරතුරු ඔවුන්ගේ අධිකාරියෙහි පාලනයේ හෝ භාරයේ නොමැති වීමේ හේතුව මත ප්‍රතික්ෂේප කරන ලද බව දැක්වීමයි. එසේම අදාළ තොරතුරු ඉල්ලීම් ඔවුන්ගේ විෂය පථයට අයත් නොවන බව දක්වමින්ද ඇතැම් පොදු අධිකාරීන් අදාළ තොරතුරු ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති අතර එයින්ද ඇතැම් පොදු අධිකාරීන් එය අදාළ වෙනත් පොදු අධිකාරීන් වෙත යොමු කර තිබේමද අධ්‍යයනය කෙරීම්.

කෙසේවෙතත්, තම හාරයේ තොරතුරු ඉල්ලීම නොමැති විම සඳහාද අදාළ පොදු අධිකාරීන් හේතු දැක්වීමක් සිදු කළයුතු විම අදාළ ප්‍රතික්ෂේප කිරීමෙහි විනිවිදහාවය උදෙසා පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමට අතිවාර්ය දායකත්වයක් සපයයි. මත්දායත් පොදු අධිකාරීන්හි සැම තීරණයක් සඳහාම සාධාරණ හේතු පැහැදිලි කිරීමක් පුරවැසියන් අපේක්ෂා කරන්නේ එය තම අඩවිය උදෙසා කියාකරන ආයතනයක් වන බැවිනි. එසේම තොරතුරු දැනගැනීමේ අයිතිය හා සංප්‍රවම හේතු දැනගැනීමද බැඳී පවතින්නක් නිසා අදාළ තොරතුරු ප්‍රතික්ෂේප කිරීම කුමන පදනමක් මත සිදුවුවත් එය විස්තරාත්මක හා පැහැදිලි හේතුදැක්වීමක් වියයුතු බව අවධාරණය කළ යුතුය.

6.8 ප්‍රතිචාර දැක්වීමට කළුගතවේම හා තොරතුරු දැනුගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත දක්වා ඇති නිසි කාර්ය පටිපාටිය පොදු අධිකාරීන් විසින් අනුගමනය කරන්නේද

මෙම අධ්‍යාපනයේ තවත් එක් සෞයා ගැනීමක් වූයේ බොහෝ පොදු අධිකාරීන් තොරතුරු ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට මෙන්ම තොරතුරු ලබාදීමට පනතින් අවධාරණය කරනු ලබන කාල සීමාවට වඩා කාලය ලබා ගැනීමයි. පනත මගින් දක්වන පොදු අධිකාරීන් විසින් ලබාදිය යුතු පළමු ප්‍රතිචාරය දින 14ක් තුළ දැන්වීමට පොදු ආයතන 203න් 68ක් අසමර්ප වී තිබේ. එනම් එය ප්‍රතිශතයක් ලෙස 33.49%ක අගයක් දරන අතර අනෙක් පොදු අධිකාරීන් 135ක් වැනි අතිශය බහුතර ප්‍රමාණයක් දින 14ක් ඇතුළත අදාළ තොරතුරේ පැවැත්ම හෝ තොපැවැත්ම හෝ ලබා දීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ සිදු කර ඇති බවයි. එය ප්‍රතිශතයක් ලෙස 66.50%ක අගයක් දරයි. මෙහිදී අපගේ අවධානය යොමු විය යුත්තේ දින 14ක් ඇතුළත කුමන හෝ ප්‍රතිචාරයක් තොදැක්වූ ආයතන විෂයයෙහි වන අතර රේඛ බලපෑ කරුණු අධ්‍යාපනය කිරීම හරහා එම දුරවලකාවට පිළියම් සෙවීමයි. සැබැවින්ම එසේ දින 14ක් තුළ කුමන ප්‍රතිචාරයක් දැක්වීමට අදාළ පොදු අධිකාරීන් අසමර්ප වීමෙන් එය සාක්ෂිවම පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය කෙරෙහි සංණාත්මක බලපෑමක් එල්ල කරන අතර එය අනෙක් අතින් පනතින් අවධාරණය කරන ලද විධිවිධානයන්ට පටහැනිව යාමකි.

සමස්තයක් ලෙස අවධානය ගොමු කිරීමෙහිදී පොදු අධිකාරීන් 135ක් පනත දක්වන කාල පරාසය තුළ ක්‍රියාත්මක වීම තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වූ මුල්කාලයේම අත්පත් කරගත් සාධනීය උක්ෂණයක් ලෙස පැහසුය යුතුය.

අනෙක් අතට තොරතුරු ඉල්ලීම පිළිබඳව දින 14ක් තුළ කුමන හෝ ප්‍රතිචාරයක් දක්වා අතතුරුව එම තොරතුර ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීම උදෙසා අදාළ ආයතන 135න් සැලකිය යුතු බහුතරයක් ප්‍රමාද වී තිබීම අවධානයට පාත්‍රවිය යුතුය. ප්‍රායෝගික තළයේදී තොරතුරු නිලධාරියා ලෙස කටයුතු කරන නිලධාරියා එකී කාර්යය සඳහාම පමණක් අනුයුත්ත කර තොත්තියෙන් භා අනෙකුත් රාජකාරී මධ්‍යයේ තොරතුරු ඉල්ලීම ලබා දීම හෝ ප්‍රතිචාර දැක්වීමට පනතින් ලබා දී ඇති කාල පරාසය තුළ ක්‍රියා කිරීමට අපහසු වීම මෙම ගැටුවට හේතුන් ලෙස ඉදිරිපත් විය හැකි වුවද පනතේ 24(3) උප වගන්තිය ප්‍රකාරව අදාළ තොරතුරු ඉල්ලීමට හැකි ඉක්මණින් ප්‍රතිචාර දැක්වීමට අදාළ තොරතුරු නිලධාරියා ක්‍රියා කළ යුත්තේය.

6.9 තොරතුරු දැනගැනීමේ අයිතිචායිකම පිළිබඳ පනතින් තවදුරටත් ආවරණය කළ යුතු ක්ෂේත්‍ර

තොරතුරු දැනගැනීමේ අයිතිචායිකම තොරතුරු දැනගැනීමේ පනතින් සමස්ත ශ්‍රී ලංකික පුරවැසියන්ටම හිමිකර දී ඇතිව පනතේ 3(1) වගන්තිය අවධාරණය කරයි. පුරවැසියා යන්නට පනත තුළම අර්ථනිරුපණයක් පැහැදිලිවම දක්වා ඇති අතර එය සියලුම පුරවැසියන්ට හිමිවිය යුතු අයිතියකි. නමුත් පුරවැසියන් වන වෙනස් අවශ්‍යකාවන්ගෙන් යුතු පුරවැසියන් සිදු කරනු ලබන තොරතුරු ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීමේදී අනුගමනය කළ යුතු කාර්යපටිපාලිය සම්බන්ධව නිසි පැහැදිලි කිරීමක් පනත තුළ අන්තර්ගත තොවීම යම්කිසි සාණාත්මක ප්‍රවේශයක් දරන්නකි.

මෙම සම්බන්ධව අප සංස්ක්‍රීත තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් විමසීමක් තොරතුරු ඉල්ලීමක් ලෙස සිදුකළ අවස්ථාවකදී කොමිසමේ පිළිතුර වූයේ කොමිසම විසින් කොමිසම සතු තොරතුරු දායාත්මක පුරවැසියෙකු හට බෙල් කුමයට ලබාදීමට පහසුකම් සපයා තොමැති බවත් පනතට යටත් ආයතන එවැනි පහසුකම් සපයා ඇතිද යන්න එම ආයතන විසින් විමසිය යුතු බවට වන පිළිතුරකි. මෙමගින් හෙළිකරගත හැක්කේ උක්ත අවස්ථාවක් සම්බන්ධ තත්ත්වයකදී තොරතුරු දැනගැනීමේ අයිතිචායිකම පිළිබඳ කොමිෂන් සභාව සතුව නිසි යාන්ත්‍රණයක් තොමැති බව හා එකුණින් තොරතුරු අයිතිචායිකම කිරීමෙහි යම්කිසි අඩුපාඩුවක් පවතින බවයි. එබැවින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව වන ප්‍රමුඛ ආයතනය ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිචායිකම පිළිබඳ කොමිෂන් සභාව මේ උදෙසා අවශ්‍ය පියවර ගතයුතු වීම අවධාරණය කළ යුතු තත්ත්වයකි.

7. හඳුනාගත් අඩුපාඩි, දේශ මගහරවා ගනීමින් ශ්‍රී ලංකේය පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සුරක්ෂිත හා විධිමත් කිරීම සඳහා වන නිරදේශ

1. පොදු අධිකාරීන්හි සේවයේ නියුතු නිලධාරීන් හට තොරතුරු දැනගැනීමේ පුරවැසියා සතු අයිතියෙහි වැදගත්කම හා එම අයිතිය සුරක්ෂිත කිරීමෙහිලා ඔවුන් සතු වගකීමේ හා යුතුකමේ ස්වභාවය අවධාරණය කෙරෙන පරිදි විධිමත් වැඩසටහන අවශ්‍යතාවක් පවතී. එය සංශ්‍රවම පොදු අධිකාරීන් සතු ආකල්පමය වෙනසකට මගපාදමින් පුරවැසියාගේ අයිතින් සුරක්ෂිත කිරීමට දායක වනු ඇත.
2. පනතින් දක්වන ලද නිශ්චිත කාලපරාසය තුළ ක්‍රියා කිරීමට කටයුතු කිරීම විධිමත් කිරීම. මත්දයන්, පනතින් දක්වන පරිදි මෙය ඉක්මන්/ අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සැලකිය යුතුය යන්න දක්වා ඇති බැවිනි.
3. තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ කුමන පදනමක් මතද යන්න නිසි හේතු දැක්වීමක් සිදු කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව.
4. එසේම පනතේ 5 වන උපවගන්තියේ විධිවිධානයන්ට අනුව තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ 5වන පෝරමය ප්‍රායෝගිකව අදාළ තොරතුරු ප්‍රතික්ෂේප කිරීමේ පදනම සම්බන්ධයෙන් එනම්, එල්ලා ඇති තොරතුර පැහැදිලි තොවීම සම්බන්ධයෙන් වන ප්‍රතිචාර දැක්වීම/ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව සඳහන් කිරීමේ දුරවලතාවයක් වන බැවින් ඒ සඳහා පූදුසු පැහැදිලි කිරීමක් අවශ්‍ය බලධාරීන් විසින් සිදුකළ යුතු වීම.
5. තොරතුරු ලබා දීම ‘ප්‍රගාමී හෙළිදරවිවක්’ (Proactive Disclose) ලෙස පැවතිය යුතුය යන සංකල්පය ආරක්ෂා කරමින් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරන වගන්ති සඳහා ප්‍රථ්‍යාර්ථිතියෙන් අවශ්‍යක අවශ්‍යතාව.
6. තොරතුරු ඉල්ලා සිටින හාජාවෙන් රට අදාළ ප්‍රතිචාරය ලැබීම සුරක්ෂිත කිරීම. මෙමගින් තොරතුරු පවතින හාජාවෙන් ඔවුන්ට ගොස් පුරවැසියා අයදේ සිටින හාජාවෙන් තොරතුරු ලබාදීම අදහස් නොවන අතර රාජ්‍ය හාජා ප්‍රතිපත්තියට අනුව පුරවැසියාගේ හාජා අයිතිවාසිකම සුරක්ෂිත කිරීම අපේක්ෂිතය.
7. තොරතුරු ලබාදීම සම්බන්ධව හා රට අදාළ අභියාචනා සම්බන්ධව පුරවැසියන් කොළඹට කැඳවීම ඔවුන්ගේ අයිතින් ක්‍රියාත්මක කිරීමෙහිලා සංණාත්මකව බල පැ හැකි බැවින් තොරතුරු අයිතිය පිළිබඳව තීරණ ගන්නා කළාපීය මධ්‍යස්ථානයන් (Regional Centers) ඇති කිරීම තොරතුරු අයිතිය සුරක්ෂිත කිරීමෙහිලා පමණක් නොව යුත්තියට ප්‍රවේශවීමේ අයිතියද අත්‍යවශ්‍යයෙන්ම සුරක්ෂිත කිරීමට ගතහැකි පියවරකි.
8. මාස තුනකට වරක්වත් එක් පළාතක් වශයෙන් සමස්ත පළාත් සඳහා තොරතුරු ඉල්ලීම පිළිබඳව සලකා බැලෙන විශේෂ යාන්ත්‍රණයක් නිර්මාණය කර ක්‍රියාත්මක කළ හැකි නම් පුරවැසියා තුළ යහපාලනයට සම්බන්ධ වීමේ කැමැත්ත/ අවධානය ප්‍රවර්ධනය කිරීමෙහිලා උපකාරී වනු ඇත.

9. තොරතුරු ලබාදීම නිලධාරියාගේ වගකීමක් මෙන්ම එම අයිතිය ක්‍රියාත්මක කරගැනීමෙහිලා අවධානයෙන් ක්‍රියාකාරීම පුරවැසියාගේද යුතුකමකි. මන්දයන් මෙය තුදෙක් එක් පාර්ශ්වයකගේ අවබෝධය මත සිදුකළ නොහැක්කක් වන අතර පොදු නිලධාරියාගේ හා පුරවැසියාගේ අනෙකාත්‍ය අවබෝධය හා වගකීම මත ඉදිරියට යා යුතු ප්‍රවේශයක් වන බැවින් රට අදාළ සහසම්බන්ධතාව ප්‍රවර්ධනය කරමින් සුරක්ෂිත කිරීමෙහිලා වගකිවයුතු ආයතන හා පුද්ගලයන්ගේ අවධානය යොමුවීම අත්‍යාච්ඡා වේ.

